

with effect from the appointed date, cease to be in force.

- (g) The new memorandum and articles of association of the company shall be as prescribed.
- (h) Any transfer of the ownership of shares in the company made on or after the fourth day of January, 1972, shall be void.

3. (1) After the appointed date,—

- (a) no person, other than the Public Trustee, shall, whether by himself or jointly or in the aggregate with any individual who is his or her spouse or minor child, hold more than two *per centum* of the total number of shares of the company; and

- (b) the Board of Directors of the company shall have the power to decide to refuse to register any person as the holder of any share or shares in the company, whether by himself or jointly or in the aggregate with any such individual in excess of the said limitation of two *per centum*. Notice of such decision shall be sent by such Board by registered letter through the post to such person.

(2) Any person who is aggrieved by the decision of the Board of Directors of the company refusing to register him as the holder of any share of the company under subsection (1) may, within the prescribed period, prefer an appeal against such decision to the District Court of Colombo which may, on such appeal, make an order either confirming or setting aside such decision. The procedure to be followed for preferring, and at the hearing of, such appeal shall be prescribed.

(3) Any order made by the District Court of Colombo on any appeal preferred to it under subsection (2) shall be final and conclusive and shall not be called in question in any other court or tribunal, whether by way of action, application in revision, appeal, writ or otherwise.

4. Compensation in respect of each share of the company which vests in the Public Trustee by virtue of the operation of the provisions of section 2 shall be paid by the Public Trustee on behalf of the Government to the person who was the holder of that share of the company immediately prior to the appointed date, at a price to be determined by reference to—

- (a) the par value of such share;
- (b) the price at which the most recent transaction in respect of such shares took place before that day between the holders of such shares; and
- (c) the liquidator's valuation of such share.

5. (1) Subject to the provisions of section 3, the Public Trustee shall, acting under the authority of written directions in that behalf issued to him from time to time by the Minister, sell—

- (a) to such members of the public as shall be specified in such directions;
- (b) such number of shares of the company vested in him as shall be so specified; and
- (c) at such price as shall be so specified.

(2) Any written directions issued by the Minister under the preceding provisions of this section shall be final and conclusive and shall, subject to the provisions of section 3, not be called in question in any court or tribunal, whether by way of action, application in revision, appeal, writ or otherwise.

6. (1) The provisions set out hereafter in this subsection shall have effect in respect of the following matters:—

- (a) The Directors of the company on the day immediately prior to the appointed date shall cease to hold office as such on that date.
- (b) The management and administration of the business and affairs of the company shall be vested in a Board of Directors constituted as provided in this section.

Compensation in respect of shares of the company which are vested in the Public Trustee.

Sale of shares of the company vested in the Public Trustee to members of the public.

Special provisions in respect of certain matters.

Limitation on the number of shares of the company which may be held by any person.

209  
1

ASSOCIATED NEWSPAPERS OF CEYLON LTD.  
(SPECIAL PROVISIONS)

[Cap. 377]

CHAPTER 377

ASSOCIATED NEWSPAPERS OF CEYLON LTD.  
(SPECIAL PROVISIONS)

Laws  
Nos. 28 of 1973,  
23 of 1974.

A LAW TO CHANGE THE STATUS OF THE COMPANY CARRYING ON BUSINESS UNDER THE NAME OF THE ASSOCIATED NEWSPAPERS OF CEYLON, LIMITED, TO PROVIDE FOR THE REDISTRIBUTION OF THE SHARES OF SUCH COMPANY, AND FOR THE RECONSTITUTION OF THE BODY RESPONSIBLE FOR THE MANAGEMENT AND ADMINISTRATION OF THE BUSINESS AND AFFAIRS OF SUCH COMPANY, AND FOR MATTERS CONNECTED THEREWITH OR INCIDENTAL THERETO.

[20th July, 1973.]

Short title.

1. This Law may be cited as the Associated Newspapers of Ceylon, Limited (Special Provisions) Law.

made up to the fourth day of January, 1972, and tendered to the Registrar of Companies, shall not be entitled to more than twenty-five *per centum* of the total number of shares in the company :

Special provisions relating to the company carrying on business under the name of the Associated Newspapers of Ceylon Limited.

2. The following provisions shall, on the appointed date, apply in respect of the company which was, on the day immediately prior to that date, carrying on business under the name of The Associated Newspapers of Ceylon, Limited :—

Provided that no individual shareholder shall hold more than two *per centum* of the total number of shares of the company as on the fourth day of January, 1972.

(a) Such company, hereinafter in this Law referred to as "the company", shall be, for the purposes of the Companies Ordinance,\* a company other than a private company within the meaning of that Ordinance.

(d) In accordance with the preceding provisions of this section, the persons whose names and addresses are specified in the entries in Column I of the Schedule to this Law, being persons who were shareholders of the company in terms of the Annual Return in Companies Form 63 made up to the fourth day of January, 1972, and tendered to the Registrar of Companies, may hold shares in the company in such numbers as are specified in the corresponding entries in Column II of that Schedule.

(b) Not less than seventy-five *per centum* of the total number of all the shares of the company shall vest in the Public Trustee on behalf of the Government, and the company shall register the Public Trustee, under the title "The Public Trustee on behalf of the Government of Sri Lanka", as the holder of such shares of the company, and shall issue the necessary share certificates to the Public Trustee under that title.

(e) The balance shares of the company shall vest in the Public Trustee on behalf of the Government in terms of the provisions of paragraph (b).

(c) From and after the appointed date, persons who were shareholders of the company in terms of the Annual Return in Companies Form 63

(f) The memorandum and articles of association of the company shall,

\* Repealed and replaced by the Companies Act, No. 17 of 1982.

205  
2

*ASSOCIATED NEWSPAPERS OF CEYLON LTD.*  
*(SPECIAL PROVISIONS)*

[Cap. 377

(c) The Board of Directors so constituted may exercise, discharge or perform the powers, functions or duties of the company for the purpose of carrying on the business and administering the affairs of the company.

(d) The first Board of Directors of the company after the appointed date shall consist of five Directors all of whom shall be appointed by the Public Trustee, and—

(i) at least one of whom shall be a person who was the holder of any shares of the company on the day immediately prior to the appointed date,

(ii) at least one of whom shall be a person who is a working journalist of the company, and

(iii) at least one of whom shall be a person who is a qualified accountant.

The Public Trustee shall nominate one of the Directors to be the Chairman of the Board of Directors and Managing Director of the company.

(e) The Directors constituting the first Board of Directors of the company after the appointed date shall, unless they earlier vacate office as such, hold office as such Directors until the conclusion of the first annual general meeting of the company.

(f) The first annual general meeting of the company shall be held before the expiration of a period of one year from the appointed date.

(g) At the first annual general meeting of the company after the appointed date, and at every subsequent annual general meeting of the company, the persons who are the holders of shares of the company shall elect from among themselves five Directors of the company who

shall, unless they earlier vacate office as such, hold office as such Directors until the conclusion of the next annual general meeting of the company :

Provided, however, that where the Public Trustee on behalf of the Government—

(i) holds at least fifty-one *per centum* of the total number of the shares in the company, only two such Directors shall be so elected and the other three Directors shall be appointed by the Public Trustee, or

(ii) holds at least forty *per centum* of such total number, only three such Directors shall be so elected and the other two Directors shall be appointed by the Public Trustee, or

(iii) holds at least twenty *per centum* of such total number, only four such Directors shall be so elected and the other Director shall be appointed by the Public Trustee.

(2) For so long and so long only as the Public Trustee is entitled to appoint a Director or Directors of the company, he shall not be entitled to participate or to vote in the election of the other Directors of the company.

(3) A person may be appointed by the Public Trustee as a Director of the company notwithstanding that such person does not have the necessary qualifying share or shares of the company as may be required by the articles of association of the company to enable him to be such Director.

(4) The Director or Directors of the company appointed by the Public Trustee under paragraph (g) of subsection (1) shall, unless he or they earlier vacate office, hold office as such Director or Directors until the conclusion of the next annual general meeting of the company after his or their appointment.

226

ASSOCIATED NEWSPAPERS OF CEYLON LTD.  
(SPECIAL PROVISIONS)

Cap. 377]

Disqualifica-  
tions for being  
a Director of  
the company.

7. No person shall be eligible to be appointed or elected, or to continue in office, as a Director of the company—

- (a) if such person has been, or is, convicted by a court of law of the offence of forgery or cheating, or of any offence committed by reason of the contravention of the provisions for the Exchange Control Act, or the Inland Revenue Act, No. 4 of 1963, or the Imports and Exports (Control) Act, for a period of three years from the appointed date, or from the date of his conviction whichever is earlier; or
- (b) if such person has been, or is, found by a Commission of Inquiry appointed under the Commissions of Inquiry Act to have committed any offence referred to in paragraph (a), for a period of three years from the appointed date.

Vacation of  
Office by  
Directors of  
the company.

8. (1) A Director of the company shall vacate his office—

- (a) if, being an appointed Director, he is removed from office by the Public Trustee or resigns his office by letter sent to the Secretary of the company; or
- (b) if, being an elected Director, he resigns his office by letter sent to the Chairman of the Board of Directors of the company through such Secretary.

(2) Any Director of the company who vacates his office by resignation or effluxion of time shall be eligible for reappointment or re-election.

Public  
Trustee's  
powers, &c.,  
relating  
to the  
constitution of  
the first Board  
of Directors of  
the company  
prior to the  
appointed date.

9. Pending the constitution of the first Board of Directors of the company after the appointed date, the Public Trustee may exercise, discharge or perform the powers, functions or duties of the company for the purpose of carrying on the business and administering the affairs of the company.

Constitution of  
Board of  
Directors of  
the company.

10. (1) No holder of shares of the company shall transfer such shares to any other person, except after giving prior

notice in writing of such proposed transfer to the Public Trustee.

(2) Any transfer of shares in contravention of the provisions of this Law may be declared void by order of the Public Trustee. Notice of such order shall be sent by the Public Trustee by registered letter through the post to such holder.

(3) Any person who is aggrieved by an order made by the Public Trustee under subsection (2) relating to a transfer of any share of the company to such person may, within the prescribed period, prefer an appeal against such order to the District Court of Colombo. Such Court may, on such appeal, make a decision either confirming or setting aside such order. Such decision shall be final and conclusive and shall not be called in question in any other court or tribunal, whether by way of action, application in revision, appeal, writ or otherwise.

(4) Where an order is made by the Public Trustee under subsection (2) relating to the transfer of any share of the company to any person, such person shall have no voting rights in respect of such share until such order is set aside on appeal by the District Court of Colombo.

11. The memorandum and articles of association of the company shall not be revoked or amended—

Restrictions  
regarding  
revocation,  
&c., of the  
memorandum  
and articles of  
association of  
the company.

- (a) except, with the prior consent of the Public Trustee, by the holders of shares of the company by special resolution at any meeting of the company; or
- (b) except by the Minister by regulation published in the Gazette.

12. For so long and so long only as the Public Trustee on behalf of the Government is the holder of at least fifty-one per centum of the total number of shares of the company, he may issue, from time to time, general or special directions in writing to the Board of Directors of the company on any matters relating to the company, other than the editorial policy of, or the free expression of opinion in, any newspaper published by

Power of  
Public Trustee  
to issue  
directions to  
the Board of  
Directors of  
the company.

207  
3

**ASSOCIATED NEWSPAPERS OF CEYLON LTD.**  
**(SPECIAL PROVISIONS)**

[Cap. 37]

the company. It shall be the duty of such Board to forthwith comply with such directions on the receipt thereof, and thereafter to cause such directions to be tabled at the next meeting of such Board.

out of the funds of the company and accordingly such payment shall be deemed to be a purpose for which such funds may be lawfully expended.

Power of the Board of Directors of the company to repudiate liabilities under certain contracts.

13. (1) The Board of Directors of the company may, with the prior approval of the Minister, repudiate in writing the liabilities of the company under any contract or agreement entered into by the company before the appointed date with any other person or persons on the ground that such liabilities were incurred *mala fide*, dishonestly or fraudulently, and thereupon such liabilities shall be deemed never to have been, or to be, the liabilities of the company. Notice of such repudiation shall be sent by such Board by registered letter through the post to such other person or persons.

14. Where in an action against the company for any loss, injury or damage incurred or caused prior to the appointed date, decree is entered against the company ordering the company to pay a sum of money to any person, such sum of money may, notwithstanding the provisions of this or any other written law, be paid to such person by the company out of the amount payable as compensation under section 4, by making deductions from such amount on a *pro rata* basis.

Sums of money ordered to be paid by courts for acts committed prior to appointed date may be paid out of compensation payable under section 4.

(2) No compensation shall, save as otherwise provided in subsection (3), be payable by the company to any person for any loss or damage suffered by him by reason of the repudiation of any liabilities under any contract or agreement under subsection (1), whether or not such person was a party to the contract or agreement.

15. Notwithstanding the provisions of any other written law, no action against the company in respect of any claim whatsoever which arose prior to the appointed date shall be instituted in, or be entertained by, any court or tribunal, unless notice of such claim in writing shall have been given to the Board of Directors of the company within six months from the appointed date, and the plaint in such action contains a statement that such notice has been given.

Notice before actions are instituted on claims arising before appointed date.

(3) Where the liabilities of the company under any contract or agreement have been repudiated under subsection (1), then, if at the time of such repudiation the other party or parties to the contract or agreement had duly fulfilled his or their obligations under the contract or agreement, compensation shall be payable by the company to such other party or parties for any loss or damage suffered by him or them by reason of such repudiation. The amount of such compensation shall be determined on *quantum meruit* principle by agreement between the Board of Directors of the company and such other party or parties or, in the absence of such agreement, by an arbitrator appointed by the Minister. Such determination shall be final and conclusive, and shall not be called in question in any court or tribunal, whether by way of action, application in revision, appeal, writ or otherwise.

16. (1) The provisions of the Companies Ordinance\* relating to the audit of the accounts of the company shall not apply to the company.

Special provisions relating to the audit of the accounts of the company.

(2) The provisions of sections 9 to 12 (both sections inclusive) of the Public Corporations (Financial Control) Act shall, *mutatis mutandis*, apply to the audit of the accounts of the company.

(3) The financial year of the company shall be the calendar year.

17. (1) The Minister may make regulations for the purpose of giving full force and effect to the principles and provisions of this Law, and for all matters required by this Law to be prescribed.

Power to make regulations.

(4) Any compensation payable by the company under this section shall be paid

(2) Without prejudice to the generality of the powers conferred by subsection (1), the Minister may make regulations to the effect that such of the provisions of the Companies Ordinance\* as are specified

\* Repealed and replaced by the Companies Act, No. 17 of 1982.

*ASSOCIATED NEWSPAPERS OF CEYLON LTD.*  
(SPECIAL PROVISIONS)

Cap. 377]

therein shall not apply, or shall apply subject to such modifications or amendments as may be specified, to the company.

(3) Every regulation made by the Minister under this Law shall come into force on the date of its publication in the Gazette.

(4) Every regulation made by the Minister shall, as soon as convenient after its publication in the Gazette, be brought before Parliament for approval. Any regulation which is not so approved shall be deemed to be rescinded as from the date of disapproval but without prejudice to anything previously done thereunder.

18. (1) The provisions of this Law shall have effect notwithstanding anything in the memorandum and articles of association of the company.

(2) In the event of any conflict or inconsistency between the provisions of this Law and the provisions of the Public Trustees Ordinance or the Companies Ordinance,\* the provisions of this Law shall prevail over the provisions of any such Ordinance, so, however, that, save as hereinbefore provided, the provisions of the

Companies Ordinance\* shall continue to apply to the company.

19. In this Law—

Interpretation.

“appointed date” means the 20th day of July, 1973;

“members of the public” includes societies registered under the Co-operative Societies Law, societies registered under the Societies Ordinance, trade unions registered under the Trade Unions Ordinance, public corporations as defined in Article 170 of the Constitution, working journalists and other persons employed in the company, but does not include any other company engaged in the business of printing or publishing a newspaper;

[§ 2. Law 23 of 1974.]

“minor child” means a child who is unmarried and under twenty-one years of age, and includes a step-child or a child who is adopted under the Adoption of Children Ordinance;

“Public Trustee” means the Public Trustee appointed under the provisions of the Public Trustees Ordinance.

his Law to  
prevail over  
the provisions of  
the Public  
Trustees  
Ordinance, and  
the Companies  
Ordinance.

\* Repealed and replaced by the Companies Act, No. 17 of 1982.



ජාතික රාජ්‍ය සභාවේ 1973 ආක  
28 දරන ආයෝජිතව නිවුස්  
පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ්  
(විශේෂ විධිවිධාන) පනත

[සහතිකය සමගින් කළේ 1973 ජූලි මස 19 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

(1973 ජූලි මස 20 වැනි දින ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ  
අතිරේකයක් වශයෙන් පළකරන ලදී)

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබා ගත හැකිය.

ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 28 දරන  
ඇසෝෂියේට්ට් නිවුස් පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිට්ඩ්  
(විශේෂ විධිවිධාන) පනත

[සහතිකය සටහන් කළේ 1973 ජූලි මස 19 වන දින]

එල්. ඩී.-ඊ. 6/72.

ඇසෝෂියේට්ට් නිවුස් පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිට්ට් යන නාමය යටතේ ව්‍යාපාර කරන සමාගමේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ද ඒ සමාගමේ කොටස් නැවත බෙදා හැරීම පිණිස ද ඒ සමාගමේ ව්‍යාපාර හා කටයුතු පිළිබඳ කළමනාකාරිත්වයේ හා පරිපාලනයේ වගකීම දරන මණ්ඩලය ප්‍රතිසංස්ථාපනය කිරීම පිණිස ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

ශ්‍රී ලංකා ජනරජයේ ජාතික රාජ්‍ය සභාව විසින් මෙසේ පනවනු ලැබේ :-

1. මෙම පනත ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 28 දරන ඇසෝෂියේට්ට් නිවුස් පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිට්ට් (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් නියම කළ හැකි මේ පනතෙහි " නියමිත දිනය " යනුවෙන් සඳහන් කරනු ලබන දිනයක එය ක්‍රියාත්මක වන්නේය.

දැනට නාමය හා ක්‍රියාත්මක වන දිනය.

2. ඇසෝෂියේට්ට් නිවුස් පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිට්ට් යන නාමය යටතේ නියමිත දිනයට පෙරාතුව ම වූ දිනයෙහි ව්‍යාපාර කරගෙන ගිය සමාගම සම්බන්ධයෙන් පහත සඳහන් විධිවිධාන නියමිත දිනයෙහි අදාළ වන්නේය :-

ඇසෝෂියේට්ට් නිවුස් පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිට්ට් යන නාමය යටතේ ව්‍යාපාර කරගෙන යන සමාගමට අදාළ විශේෂ විධිවිධාන.

(අ) මින්මතු මේ පනතෙහි " සමාගම " යනුවෙන් සඳහන් කෙරෙන ඒ සමාගම, සමාගම් ආඥාපනතෙහි කාර්යයන් සඳහා, ඒ ආඥාපනතෙහි අර්ථනුකූලව, පෞද්ගලික සමාගමක් නොවන සමාගමක් වේ.

(ආ) සමාගමේ සියලු කොටස්වල මුළු ගණනින් සියයට හැත්තෑ පහකට නොඅඩු සංඛ්‍යාවක් ආණ්ඩුව වෙනුවෙන් මහා භාරකරු සතු විය යුතු අතර සමාගම විසින් මහා භාරකරු " ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් මහා භාරකරු " යන අභිධානය යටතේ සමාගමේ ඒ කොටස් දරන්නා වශයෙන් ලියාපදිංචි කොට අවශ්‍ය කොටස් සහතික ඒ අභිධානය යටතේ මහා භාරකරු වෙත නිකුත් කළ යුතු ය.

(ඇ) 63 වන සමාගම් ආකෘති පත්‍රයෙහි 1972 ජනවාරි හතර වන දින දක්වා පිළියෙළ කරනු ලැබ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව අනුව සමාගමේ කොටස් කරුවන්ව සිටි තැනැත්තන්ට, නියමිත දින සිට සහ ඉන් පසු, සමාගමේ මුළු කොටස් සංඛ්‍යාවෙන් සියයට විසිපහකට වඩා හිමිව සිටීමේ අයිතිය නොතිබෙන්නේ ය :

එසේ වුව ද කිසිම තනි කොටස්කරුවකුට සමාගමේ 1972 ජනවාරි මස හතර වන දින පැවති මුළු කොටස් සංඛ්‍යාවෙන් සියයට දෙකකට වඩා දැරිය නොහැකි ය.

(ආ) මේ වගන්තියේ ඉහත සඳහන් විධිවිධානවලට අනුකූලව, 63 වන සමාගම් ආකෘති පත්‍රයෙහි 1972 ජනවාරි හතර වන දින දක්වා පිළියෙළ කරනු ලැබ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව අනුව සමාගමේ කොටස්කරුවන් ව සිටි තැනැත්තන් වන, මෙම පනතෙහි ඇති උපලේඛනයෙහි I වන තීරයේ සටහන්වල නම් සහ ලිපිනයන් සඳහන් තැනැත්තන් විසින්, ඒ උපලේඛනයේ II වන තීරයේ අනුරූප සටහන්වල සඳහන් සමාගමෙහි කොටස් සංඛ්‍යාවන් දැරිය හැකි ය.

(ඉ) සමාගමේ ඉතුරු කොටස් (ආ) ඡේදයේ විධිවිධානවලට අනුකූලව ආණ්ඩුව වෙනුවෙන් මහා භාරකරු සතු වන්නේ ය.

(ඊ) සමාගමේ සංස්ථා පත්‍රය සහ සාංගමික ව්‍යවස්ථාවලිය නියමිත දිනයෙහි සිට බල රහිත වන්නේ ය.

(උ) සමාගමේ අලුත් සංස්ථා පත්‍රය සහ සාංගමික ව්‍යවස්ථාවලිය නියමිත පරිදි විය යුතු ය.

(ඌ) 1972 ජනවාරි හතර වන දින හෝ ඉන් පසුව කරනු ලැබූ සමාගමේ කොටස්වල යම් අයිතිය පැවරීමක් අවලංගු වන්නේ ය.

සමාගමේ කොටස්  
අතුරින් යම්  
ආගන්තුක විසින්  
දැරිය හැකි කොටස්  
සංඛ්‍යාව සීමා  
කිරීම.

3. (1) නියමිත දිනයෙන් පසු—

(අ) මහා භාරකරු හැර අන් කිසිවකු විසින් තනිවම හෝ ඔහුගේ හෝ ඇගේ භාර්යාව/ස්වාමිපුරුෂයා නැතහොත් බාල වයස්කාර දරුවකු වන යම් පුද්ගලයකු සමඟ හවුලේ හෝ එකතුව සමාගමේ මුළු කොටස් සංඛ්‍යාවෙන් සියයට දෙකකට වැඩි කොටස් සංඛ්‍යාවක් නොදැරිය යුතු ය ; තව ද,

(ආ) යම් තැනැත්තකු තනිවම හෝ එකී යම් පුද්ගලයකු සමඟ හවුලේ හෝ එකතුව හෝ සමාගමේ කොටස් අතුරින් එකී සියයට දෙකක සීමාව ඉක්මවූ යම් කොටසක් හෝ කොටස් දරන්නකු වශයෙන් ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කිරීමේ බලය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සතු වේ. එකී තීරණයක් සම්බන්ධ දැන්වීම ඒ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලියාපදිංචි කළ තැපෑලෙන් ඒ තැනැත්තා වෙත යැවිය යුතු ය.

(2) සමාගමේ යම් කොටසක් දරන්නකු වශයෙන් ලියාපදිංචි කිරීම

(1) වන උපවගන්තිය යටතේ ප්‍රතික්ෂේප කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයකින් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින් නියමිත කාල පරිච්ඡේදය තුළ දී ඒ තීරණයට විරුද්ධව අභියාචනා යක් කොළඹ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කළ හැකි ය. ඒ අධිකරණය විසින් ඒ තීරණය ස්ථිර කරමින් හෝ ඉවත ලමින් ඒ අභියාචනය සම්බන්ධයෙන් නියමයක් කළ හැකි ය. තව ද එවැනි අභියාචනයක් ඉදිරිපත් කිරීමේ දී සහ එය විභාග කිරීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය නියමිත පරිදි විය යුතු ය.

194  
 76

(3) කොළඹ දිසා අධිකරණය වෙත (2) වන උපවගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද යම් අභියාචනයක් සම්බන්ධයෙන් ඒ අධිකරණය විසින් කරන ලද යම් නියමයක් අවසානාත්මක හා තීරණාත්මක විය යුතු අතර, නඩුවක, ප්‍රතිශෝධන ඉල්ලීමක, අභියාචනයක හෝ ඊට ආඥවක මාර්ගයෙන් හෝ අන් ආකාරයකින් එම නියමය වෙනත් යම් අධිකරණයක දී හෝ විනිශ්චය අධිකාරයක දී ප්‍රශ්න නොකළ යුතු ය.

4. 2 වන වගන්තියේ විධිවිධාන ක්‍රියාත්මක වීම කරණකොට ගෙන මහා භාරකරු සතු වන සමාගමේ එක් එක් කොටස වෙනුවෙන් ගෙවිය යුතු වන්දි, නියමිත දිනයට පෙර දිනයෙහි සමාගමේ ඒ කොටස දැරූ කැනැන්තාට, පහත සඳහන් කරුණුවලට අදාළව නිශ්චය කරනු ලබන මිලකට අනුව, මහා භාරකරු විසින් ආණ්ඩුව වෙනුවෙන් ගෙවිය යුතු ය :—

මහා භාරකරු සතුවන සමාගමේ කොටස් සම්බන්ධයෙන් වන්දි.

(අ) ඒ කොටසේ මුල් අගය ;

(ආ) ඒ කොටස් දරන්නන් අතර එදිනට පෙර මැනදීම ඒ කොටස් සම්බන්ධයෙන් කෙරුණු ගනුදෙනුවක දී ගෙවනු ලැබූ මිල ; සහ

(ඇ) ඒ කොටස සම්බන්ධයෙන් ඇවරකරුගේ තක්සේරුව.

5. (1) අමාත්‍යවරයා විසින් කලින් කල තත් කාර්යය සඳහා මහා භාරකරු වෙත නිකුත් කරනු ලබන ලිඛිත විධානවල බලය යටතේ ක්‍රියා කරමින්, මහා භාරකරු විසින්, 3 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව—

මහා භාරකරු සතු වන සමාගමේ කොටස් මහාජනයාට උකණිම.

(අ) මහාජනයා අතුරින් ඒ විධානවල සඳහන් කර ඇති අය වෙත ;

(ආ) තමා වෙත සතු වී ඇති සමාගමේ කොටස් අතුරින් එසේ සඳහන් කර ඇති යම් කොටස් සංඛ්‍යාවක් ;

(ඇ) එසේ සඳහන් කර ඇති මිලකට,

විකිණිය යුතු ය.

(2) මේ වගන්තියේ ඉහත සඳහන් විධිවිධාන යටතේ අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද යම් ලිඛිත විධාන අවසානාත්මක හා තීරණාත්මක විය යුතු අතර, 3 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, ඒ විධාන නඩුවක, ප්‍රතිශෝධන ඉල්ලීමක, අභියාචනයක හෝ ඊට ආඥවක මාර්ගයෙන් හෝ අන් ආකාරයකින් යම් අධිකරණයක දී හෝ විනිශ්චය අධිකාරයක දී ප්‍රශ්න නොකළ යුතු ය.

6. (1) මේ උපවගන්තියෙහි මින් මතු දක්වනු ලබන විධිවිධාන පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් බල පැවැත්විය යුතු ය :—

ඇතැම් කරුණු සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන.

(අ) නියමිත දිනයට පෙර දිනයෙහි සිටි සමාගමේ අධ්‍යක්ෂවරුන් එසේ ධුර දැරීම නියමිත දිනයෙහි තනර විය යුතු ය.

(ආ) සමාගමේ ව්‍යාපාර හා කටයුතු පිළිබඳ කළමනාකාරිත්වය හා පරිපාලනය මේ වගන්තියෙහි විධිවිධාන සලස්වා ඇති පරිදි සංස්ථාපිත අධ්‍යක්ෂ මණ්ඩලයක් වෙත සතු වන්නේ ය.

ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 28 දරන  
ඇසෙස්මේන්ට් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාමාර්ග  
(විශේෂ විධිවිධාන) පනත

(අ) එසේ සංස්ථාපිත අධ්‍යක්ෂ මණ්ඩලය විසින්, සමාගමේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ හා කටයුතු පරිපාලනය කිරීමේ කාර්යය සඳහා සමාගමේ බලතල ක්‍රියාත්මක කිරීම, කටයුතු කිරීම හෝ කාර්ය ඉටු කිරීම කළ හැකි ය.

(ආ) නියමිත දිනයෙන් පසු සමාගමේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු ය. එම අධ්‍යක්ෂවරුන් සියලු දෙනාම මහා භාරකරු විසින් පත් කළ යුතු අතර—

(i) යටත් පිරිසෙයින් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් නියමිත දිනයට පෙර දිනයෙහි සමාගමේ යම් කොටසක් දැරූ තැනැත්තකු විය යුතු ය ;

(ii) යටත් පිරිසෙයින් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් සමාගමෙහි ප්‍රවික්ෂ කලාවේදී වශයෙන් වැඩ කරන තැනැත්තකු විය යුතු ය ; තව ද

(iii) යටත් පිරිසෙයින් ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් සුදුසුකම් ලත් ගණකාධිකාරීවරයකු වන තැනැත්තකු විය යුතු ය.

මහා භාරකරු විසින් අධ්‍යක්ෂවරුන්ගෙන් කෙනෙකු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් පත් කළ යුතු ය.

(ඉ) නියමිත දිනයෙන් පසු සමාගමේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය සංයුක්ත වන අධ්‍යක්ෂවරුන් ඒ ධුර කලින් හැර ගියහොත් මිස, සමාගමේ පළමුවන වාර්ෂික මහා සභා රැස්වීම අවසන් වන තුරු ඒ අධ්‍යක්ෂවරුන් වශයෙන් ධුර දැරිය යුතු ය.

(ඊ) සමාගමේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීම නියමිත දිනයේ සිට එක් අවුරුදු කාලසීමාවක් ගතවීමට පෙර පැවැත්විය යුතු ය.

(උ) නියමිත දිනයෙන් පසු සමාගමේ ප්‍රථම වාර්ෂික මහා සභා රැස්වීමේ දී හා ඉන් පසුව පැවැත්වෙන සමාගමේ සෑම වාර්ෂික මහා සභා රැස්වීමක දී සමාගමේ කොටස් දරන තැනැත්තන් විසින් ඔවුන් අතුරින් සමාගමේ අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු තෝරා පත් කළ යුතු අතර ඔවුන් කීලින් ධුර හැර ගියහොත් මිස සමාගමේ ඊළඟ වාර්ෂික මහා සභා රැස්වීම අවසන් වන තුරු එම අධ්‍යක්ෂවරුන් වශයෙන් ධුර දැරිය යුතු ය :

එසේ වුව ද මහා භාරකරු විසින් ආණ්ඩුව වෙනුවෙන්—

(i) සමාගමේ මුළු කොටස් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් සියයට පණස් එකක්වත් දරන අවස්ථාවක එකී අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පමණක් එසේ තෝරා පත් කර ගත යුතු අතර සෙසු අධ්‍යක්ෂවරුන් තිදෙනා මහා භාරකරු විසින් පත් කරනු ලැබිය යුතු ය ; නැතහොත්

(ii) ඒ මුළු කොටස් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් සියයට හතළිහක්වත් දරන අවස්ථාවක එකී අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු පමණක් එසේ තෝරා පත් කර ගත යුතු අතර සෙසු අධ්‍යක්ෂවරුන් දෙදෙනා මහා භාරකරු විසින් පත් කරනු ලැබිය යුතු ය ; නැතහොත්

517  
2 A  
3 P  
40/2  
3000

193  
 98

(iii) ඒ මුළු කොටස් සංඛ්‍යාවෙන් යටත් පිරිසෙයින් සියයට  
 විස්සක් වත් දරන අවස්ථාවක, එකී අධ්‍යක්ෂවරුන්  
 හතර දෙනෙකු පමණක් එසේ තෝරා පත් කර ගත යුතු  
 අතර අනික් අධ්‍යක්ෂවරයා මහා භාරකරු විසින් පත්  
 කරනු ලැබිය යුතු ය.

(2) සමාගමේ අධ්‍යක්ෂවරයකු හෝ අධ්‍යක්ෂවරුන් පත් කිරීමට මහා  
 භාරකරුට හිමිකම් ඇති තාක් කල් හා ඒ තාක් කල් පමණක් සමාගමේ  
 සෙසු අධ්‍යක්ෂවරුන් තෝරා පත් කිරීමෙහිලා සහභාගි වීමට හෝ ඒ  
 සම්බන්ධයෙන් ඡන්දය දීමට හෝ මහා භාරකරුට හිමිකම් නොතිබිය  
 යුතු ය.

(3) සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියෙන් නියමිතව තිබිය හැකි පරිදි  
 අධ්‍යක්ෂවරයකු වීමට අවශ්‍ය යුද්ධකම් ලබා දෙන කොටස හෝ කොටස්  
 යම් තැනැත්තකුට සමාගමෙහි නොතිබුණද මහා භාරකරු විසින් ඒ  
 තැනැත්තා සමාගමේ අධ්‍යක්ෂවරයකු වශයෙන් පත් කළ හැකි ය.

(4) මහා භාරකරු විසින් (1) වන උපවගන්තියේ (උ) ඡේදය යටතේ  
 පත් කරන ලද සමාගමේ අධ්‍යක්ෂවරයකු හෝ අධ්‍යක්ෂවරුන්  
 කලින් තම ධුර හැර ගිය හොත් මිස ඔහුගේ හෝ ඔවුන්ගේ  
 පත්වීමෙන් පසු සමාගමේ ඊළඟ වාර්ෂික මහා සභා රැස්වීම අවසාන වන  
 තෙක් ඒ අධ්‍යක්ෂවරයා හෝ අධ්‍යක්ෂවරුන් වශයෙන් ධුර දැරිය යුතු ය.

7. යම් තැනැත්තකු—

සමාගමේ  
 අධ්‍යක්ෂවරයකු  
 වීම සඳහා  
 තුසුසුකම්.

(අ) කුට ලිපි සකස් කිරීමේ හෝ වංචා කිරීමේ වරදට හෝ විනිමය  
 පාලන පනතේ හෝ 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ  
 හෝ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ  
 විධිවිධාන කඩකිරීමේ හේතුවෙන් කරන ලද යම් වරදකට  
 අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබ ඇතහොත් හෝ  
 වරදකරු කරනු ලබනහොත්, නියමිත දිනය හෝ ඔහු වරදකරු  
 කරනු ලැබීමේ දිනය හෝ යන මේ දින දෙකින් කලින් එළඹෙන  
 දිනයෙහි සිට අවුරුදු තුනක කාලයකට ; හෝ

(ආ) (අ) ඡේදයෙහි සඳහන් යම් වරදක් කර ඇති බව පරීක්ෂණ  
 කොමිෂන් සභා පනත යටතේ පත් කරන ලද පරීක්ෂණ  
 කොමිසමක් විසින් තීරණය කරනු ලැබ ඇතහොත් හෝ  
 තීරණය කරනු ලබනහොත් නියමිත දිනයෙහි සිට අවුරුදු  
 තුනක කාලයකට

සමාගමේ අධ්‍යක්ෂවරයකු වශයෙන් පත් කරනු ලැබීමට හෝ තෝරා පත්  
 කර ගනු ලැබීමට හෝ ධුරයෙහි රැඳී සිටීමට ඒ තැනැත්තා සුදුස්සකු  
 නොවිය යුතු ය.

8. (1) සමාගමේ අධ්‍යක්ෂවරයකු,—

සමාගමේ  
 අධ්‍යක්ෂවරුන්  
 ධුර හැර  
 යාම.

(අ) ඔහු පත් කළ අධ්‍යක්ෂවරයකු නම්, මහා භාරකරු විසින් ධුරයෙන්  
 ඉවත් කරනු ලැබුවහොත් හෝ සමාගමේ ලේකම් වෙත යවනු  
 ලබන ලිපියකින් ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් ; හෝ

(ආ) ඔහු තෝරා පත් කළ අධ්‍යක්ෂවරයකු නම්, සමාගමේ ලේකම් මාර්ගයෙන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති වෙත යවනු ලබන ලිපියකින් ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් තම ධුරය හැර යා යුතු ය.

(2) ඉල්ලා අස්වීමෙන් හෝ කාලය ඉකුත් වීමෙන් ධුරය හැර යන සමාගමේ යම් අධ්‍යක්ෂවරයෙක් නැවත පත්කර ගනු ලැබීමට හෝ නැවත තෝරා පත් කරගනු ලැබීමට සුදුස්සෙක් වන්නේ ය.

නියමිත දිනයෙන් පසු සමාගමේ පුර්ව අධ්‍යක්ෂ මණ්ඩලය සංස්ථාපනය කරනු ලබන තෙක් මහා භාරකරුගේ බලතල යතාදිය.

9. නියමිත දිනයෙන් පසු සමාගමේ පුර්ව අධ්‍යක්ෂ මණ්ඩලය සංස්ථාපනය කරනු ලබන තෙක් සමාගමේ ව්‍යාපාර කරගෙන යාමේ හා කටයුතු පරිපාලනය කිරීමේ කාර්යය සඳහා සමාගමේ බලතල, කටයුතු හෝ කාර්ය ක්‍රියාත්මක කිරීම, කිරීම හෝ ඉටු කිරීම මහා භාරකරු විසින් කළ හැකි ය.

සමාගමේ කොටස් පැවරීම සීමා කිරීම.

10. (1) අදහස් කර ඇති පැවරීම පිළිබඳව මහා භාරකරු වෙත ලියවිල්ලකින් වූ පූර්ව දැන්වීමක් කිරීමෙන් පසුව මිස සමාගමේ කොටස් දරන කිසිම තැනැත්තකු විසින් අත් කිසි තැනැත්තකු වෙත ඒ කොටස් පැවරීම නොකළ යුතු ය.

(2) මේ පනතේ විධිවිධාන කඩ කරමින් කරන ලද යම් පැවරීමක් මහා භාරකරුගේ නියමය පරිදි බලරහිත ලෙස ප්‍රකාශ කරනු ලැබිය හැකි ය. ඒ නියමය පිළිබඳ දැන්වීමක් මහා භාරකරු විසින් ඒ කොටස් දරන්නා වෙත ලියාපදිංචි කළ ලිපියකින් තැපැල් මගින් යැවිය යුතු ය.

(3) සමාගමේ යම් කොටසක් එවැනි තැනැත්තකු වෙත පැවරීමකට අදාළව (2) වන උපවගන්තිය යටතේ මහා භාරකරු විසින් කරන ලද නියමයකින් අනෘප්තියට පත් යම් තැනැත්තකු විසින් නියමිත කාලසීමාව ඇතුළත දී, ඒ නියමයට විරුද්ධව කොළඹ දිසා අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි ය. ඒ අධිකරණය විසින්, ඒ අභියාචනය සම්බන්ධයෙන්, ඒ නියමය ස්ථිර කරමින් හෝ නිෂ්ප්‍රභ කරමින් තීරණයක් කළ හැකි ය. ඒ තීරණය අවසානාත්මක හා තීරණාත්මක විය යුතු අතර නඩුවක, ප්‍රතිරෝධන ඉල්ලීමක, අභියාචනයක, රිටි ආඥාවක මාර්ගයෙන් හෝ අන් ආකාරයකින් වෙනත් යම් අධිකරණයක දී හෝ විනිශ්චය අධිකාරයක දී එය ප්‍රශ්න නොකළ යුතු ය.

(4) යම් තැනැත්තකු වෙත සමාගමේ යම් කොටසක් පැවරීම සම්බන්ධයෙන් (2) වන උපවගන්තිය යටතේ මහා භාරකරු විසින් නියමයක් කළ අවස්ථාවක අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ දිසා අධිකරණය විසින් ඒ නියමය නිෂ්ප්‍රභ කරනු ලබන තෙක් ඒ කොටස් සම්බන්ධයෙන් ඡන්දය දීමේ අයිතිවාසිකම් ඒ තැනැත්තාට නොතිබිය යුතු ය.

සමාගමේ සංස්ථා පත්‍රය හා සාංගමික ව්‍යවස්ථාවලිය ප්‍රකාශයට කිරීම ආදිය සම්බන්ධයෙන් සීමා කිරීම.

11. සමාගමේ සංස්ථා පත්‍රය හා සාංගමික ව්‍යවස්ථාවලිය,—

(අ) මහා භාරකරුගේ පූර්ව අනුමතිය ඇතිව, සමාගමේ යම් රැස්වීමක දී සම්මත කර ගනු ලබන විශේෂ යෝජනාවක් මගින් සමාගමේ කොටස් දරන්නන් විසින් මිස ; හෝ

(ආ) ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියෝගයක් මගින් අමාත්‍ය වරයා විසින් මිය

ප්‍රත්‍යාදීෂ්ට කිරීම හෝ සංශෝධනය කිරීම නොකළ යුතු ය.

12. සමාගමේ මුළු කොටස් ගණනින් යටත් පිරිසෙයින් සියයට පනස් එකක්වත් ආණ්ඩුව වෙනුවෙන් මහා භාරකරු විසින් දරනු ලබන තාක් කල් හා ඒ තාක් කල් පමණක් ඔහු විසින් කලින් කල සමාගම විසින් පළ කරනු ලබන යම් ප්‍රවෘත්ති පත්‍රයක ප්‍රතිපත්තිය හෝ නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම නොවන්නා වූ සමාගමට අදාළ යම් කරුණු පිළිබඳව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලියවිල්ලකින් සාමාන්‍ය හෝ විශේෂ විධාන නිකුත් කළ හැකි ය. ඒ විධාන ලැබීමෙන් පසු ඒවා අනුව වහාම ක්‍රියා කිරීම හා ඊට පසු ඒ විධාන මණ්ඩලයේ ඊළඟ රැස්වීමට ඉදිරිපත් කිරීම ඒ මණ්ඩලයේ කාර්ය වන්නේ ය.

සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත විධාන නිකුත් කිරීමට මහා භාරකරු සතු බලය.

13. (1) සමාගම විසින් නියමිත දිනයට පෙර අත් කිසි තැනැත්තකු හෝ තැනැත්තන් සමඟ ඇති කර ගන්නා ලද යම් ගිවිසුමක් හෝ එකඟවීමක් යටතේ වූ එම සමාගමේ වගකීම්, ඒ වගකීම් ව්‍යාජයෙන්, වංකව හෝ වංචනිකව ඇති කරගෙන ඇතැයි යන හේතුව පිට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අමාත්‍යවරයාගේ පූර්ව අනුමතිය ඇතිව ලියවිල්ලකින් ප්‍රතික්ෂේප කළ හැකි ය. එවිට ඒ වගකීම් කිසිවිටකත් සමාගමේ වගකීම්ව නොපැවති ලෙස හෝ නොපවතින ලෙස සැලකිය යුතු ය. ඒ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ දත්විම ලියාපදිංචි කළ ලිපියකින් මණ්ඩලය විසින් ඒ අත් තැනැත්තා හෝ තැනැත්තන් වෙත තැපැල් මාර්ගයෙන් යැවිය යුතු ය.

ඇතැම් ගිවිසුම් යටතේ වගකීම් ප්‍රතික්ෂේප කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සතු බලය.

(2) යම් ගිවිසුමක් හෝ එකඟවීමක් යටතේ වූ යම් වගකීම් (1) වන උපවගන්තිය යටතේ ප්‍රතික්ෂේප කිරීම හේතුවකට ගෙන යම් තැනැත්තකුට දරන්නට සිදු වන යම් පාඩුවක් හෝ අලාභයක් සඳහා, ඒ තැනැත්තා ඒ ගිවිසුමට හෝ එකඟවීමට පාර්ශ්වකරුවකු වුව ද නොවුව ද (3) වන උපවගන්තියෙහි විධිවිධාන සලස්වා ඇති ආකාරයට හැර, ඒ තැනැත්තාට සමාගම විසින් කිසිම වන්දියක් නොගෙවිය යුතු ය.

(3) යම් ගිවිසුමක් හෝ එකඟවීමක් යටතේ සමාගමේ වගකීම් (1) වන උපවගන්තිය යටතේ ප්‍රතික්ෂේප කරන ලද අවස්ථාවක, ඒ ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවේ දී ඒ ගිවිසුමේ හෝ එකඟවීමේ අත් පාර්ශ්වකරු හෝ පාර්ශ්වකරුවන් විසින් ඒ ගිවිසුම හෝ එකඟවීම යටතේ වූ ඔහුගේ හෝ ඔවුන්ගේ බැඳීම් යථා පරිදි ඉටු කර තිබුණේ නම් ඒ ප්‍රතික්ෂේප කිරීම හේතුවකට ගෙන ඔහුට හෝ ඔවුන්ට විඳීමට සිදු වූ පාඩුව හෝ අලාභය සඳහා ඒ අත් පාර්ශ්වකරුට හෝ පාර්ශ්වකරුවන්ට සමාගම විසින් වන්දි ගෙවිය යුතු ය. ඒ වන්දියෙහි ප්‍රමාණය, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ඒ අත් පාර්ශ්වකරු හෝ පාර්ශ්වකරුවන් හා අතර එකඟවීමකින් සේවා ප්‍රමාණ මූලධර්මය අනුව හෝ එවැනි එකඟ වීමක් ඇති නොවුවහොත් අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන බෙරුම් කරුවකු විසින් නිශ්චය කරනු ලැබිය යුතු ය. ඒ නිශ්චය කිරීම අවසානාන්ත මක හා තීරණාත්මක විය යුතු අතර නඩුවක, ප්‍රතිශෝධන ඉල්ලීමක, අභියාචනයක හෝ විට ආඥාවක මාර්ගයෙන් හෝ අන් ආකාරයකින් කිසිම අයිකරණයක දී හෝ විනිශ්චය අයිකාරයක දී එය ප්‍රශ්න නොකළ යුතු ය.

(4) මේ වගන්තිය යටතේ සමාගම විසින් ගෙවිය යුතු යම් වත්දියක් සමාගමේ මුදල්වලින් ගෙවිය යුතු අතර ඒ අනුව ඒ ගෙවීම ඒ මුදල් නිත්‍යානුකූලව වැය කළ හැකි කාර්යයක් ලෙස සලකනු ලැබිය යුතු ය.

නියමිත දිනයට පෙර කරන ලද ක්‍රියා සම්බන්ධයෙන් ගෙවීමට අධිකරණය නියම කරන මුදල් 4 වන වගන්තිය යටතේ ගෙවිය යුතු වත්දි මුදල්වලින් ගෙවිය හැකි බව.

14. නියමිත දිනයට පෙර දරන්නාට සිදු වූ හෝ සිදුකරන ලද යම් පාඩුවක්, හානියක් හෝ අලාභයක් සඳහා සමාගමට විරුද්ධව පවරන ලද නඩුවක දී යම් තැනැත්තකුට යම් මුදලක් ගෙවන ලෙස සමාගමට නියම කරමින් සමාගමට විරුද්ධව නීත්‍ය ප්‍රකාශයක් කරන ලද අවස්ථාවක මේ පනතෙහි හෝ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවල කුමක් සඳහන් වුවද, එම මුදල 4 වන වගන්තිය යටතේ වත්දි වශයෙන් ගෙවිය යුතු මුදලෙන් ප්‍රමාණානුකූල පදනමක් මත අඩු කොට සමාගම විසින් ඒ තැනැත්තාට ගෙවනු ලැබිය හැකි ය.

නියමිත දිනයට පෙර උද්ගත වූ ශිෂ්කම් පෑම් සම්බන්ධයෙන් නඩු පැවරීමට පෙර කළ යුතු දැනුම් දීම.

15. නියමිත දිනයට පෙර උද්ගත වූ කවර ආකාරයක වූ හෝ යම් කිසි ශිෂ්කම් පෑමක් නියමිත දිනයේ සිට මාස හයක් ඇතුළත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලියවිල්ලකින් දැනුම් දෙන ලද නව මිස හා ඒ දැන්වීම කරන ලද බවට ප්‍රකාශයක් ඒ නඩුවේ පැමිණිල්ලෙහි අන්තර්ගතව ඇත්නම් මිස, වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවල කුමක් සඳහන් වුවද, එම ශිෂ්කම් පෑම සම්බන්ධයෙන් කිසිම නඩුවක් කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක පැවරීම හෝ කිසිම අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් විසින් භාර ගැනීම නොකළ යුතු ය.

සමාගමේ ශිෂ්කම් විගණනය කිරීමට අදාළ විශේෂ විධිවිධාන.

16. (1) සමාගමේ ශිෂ්කම් විගණනය කිරීමට සම්බන්ධයෙන් සමාගමේ ආඥාපනතේ විධිවිධාන සමාගමට අදාළ නොවන්නේ ය.  
 (2) 1971 අංක 38 දරන මුදල් පනතේ 12 සිට 15 වන ක්‍රමවේද (එම වගන්ති දෙක ම ඇතුළුව) විගණනවලට විධිවිධාන අවශ්‍ය වේනම් කිසිදු සහිතව සමාගමේ ශිෂ්කම් විගණනය කිරීමට අදාළ වන්නේ ය.  
 (3) සමාගමේ මුදල් වර්ෂය ලීන් වර්ෂය වන්නේ ය.

නියෝග සෑදීමේ බලය.

17. (1) අමාත්‍යවරයා විසින්, මේ පනතෙහි ප්‍රතිපත්තිවලට හා විධිවිධානවලට සම්පූර්ණ බලය හා බලාත්විත භාවය දීමේ කාර්යය සඳහා, සහ නියම කළ යුතු යයි මේ පනතින් නියමිත සියලු කරුණු සඳහා නියෝග සෑදිය හැකි ය.  
 (2) (1) වන උපවගන්තියෙන් පැවරුණු බලතලවල ව්‍යාප්තියට හානියක් නොමැතිව අමාත්‍යවරයා විසින් සමාගමේ ආඥාපනතෙහි නිශ්චිතව සඳහන් විධිවිධානවලින් යම් විධිවිධාන සමාගමට අදාළ නොවිය යුතු බවට හෝ නිශ්චිතව සඳහන් කළ හැකි වෙනස් කිරීම්වලට හෝ සංශෝධනවලට යටත්ව අදාළ විය යුතු බවට නියෝග සෑදිය හැකි ය.  
 (3) අමාත්‍යවරයා විසින් මේ පනත යටතේ සෑදූ ලබන සෑම නියෝගයක් ම එය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන දින ක්‍රියාත්මක විය යුතු ය.  
 (4) අමාත්‍යවරයා විසින් සෑදූ ලබන සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබෙමින් පසු හැකි තාක් ඉක්මණින් අනුමතිය සඳහා ජාතික රාජ්‍ය සභාව වෙත ඉදිරිපත් කළ යුතු ය. එසේ අනුමත

200  
 12  
 12

කරනු නොලැබූ සෑම නියෝගයක් ම එසේ අනුමත නොකරනු ලැබීමේ දීන සිට පරිවර්තන කරනු ලැබූ ලෙස සැලකිය යුතු නමුදු එය යටතේ කලින් කරන ලද කිසිවකට ඉන් හානියක් නොවිය යුතු ය.

18. (1) සමාගමේ සංස්ථා පත්‍රයෙහි හා සාංගමික ව්‍යවස්ථාවලියෙහි කුමක් සඳහන් ව ඇත ද මේ පනතේ විධිවිධාන බල පැවැත්විය යුතු ය.

ඇතැම්  
 සාධන පත්‍ර,  
 මහා භාරකාර ආඥා  
 පනත හා සමාගම්  
 ආඥාපනත  
 අභිභවා මේ පනත  
 බල පැවැත්විය  
 යුතු බව.

(2) මේ පනතේ විධිවිධාන හා මහා භාරකාර ආඥාපනතේ හෝ සමාගම් ආඥාපනතේ විධිවිධාන හා අතර යම් ගැටුමක් හෝ නොගැලපීමක් ඇති වුවහොත් මේ පනතේ විධිවිධාන එකී යම් ආඥාපනතක විධිවිධාන අභිභවා බල පැවැත්විය යුතු ය. එසේ වුව ද මෙහි මින් පෙර විධිවිධාන සලස්වා ඇති පරිදි භාර සමාගම් ආඥාපනතේ විධිවිධාන ඉදිරියටත් සමාගමට අදාළ විය යුතු ය.

19. මේ පනතෙහි—

අර්ථ නිරූපණය.

"බාලවයස්කාර දරුවා" යන්නෙන් අවිවාහක හා වයස අවුරුදු විසිඑකට අඩු දරුවකු අදහස් වන අතර සුළු දරුවෙක් හෝ දරුකමට හද ගැනීමේ ආඥාපනත යටතේ හදගනු ලබන දරුවෙක් හෝ එයට ඇතුළත් වේ;

"මහාජනයා" යන්නට ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කරන ලද සමිති, සමිති ආඥාපනත යටතේ ලියාපදිංචි කරන ලද සමිති, වෘත්තීය සංගම් ආඥාපනත යටතේ ලියාපදිංචි කරන ලද වෘත්තීය සංගම්, සමාගමේ සේවයෙහි යෙදී සිටින පුවත්පත් කලාවේදීන් වශයෙන් වැඩකරන තැනැත්තන් හා වෙනත් තැනැත්තන් ඇතුළත් වන නමුදු, ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීමේ හෝ ප්‍රසිද්ධ කිරීමේ ව්‍යාපාරයෙහි නියුක්තව සිටින අන් කිසි සමාගමක් එයට ඇතුළත් නොවේ;

"මහා භාරකරු" යන්නෙන් මහා භාරකාර ආඥාපනතෙහි විධිවිධාන යටතේ පත් කරන ලද මහා භාරකරු අදහස් වේ.

උපලේඛනය

I වන කීරය

II වන කීරය

පෙළපත් නාමය	නම	වෙනත් නම	ලිපික	කොටස් ගණන
අධ්‍යයන	අර්ල් එඩ්මන්ඩ් කෝක්	...	10, ඊ. ඒ. කුරේ මාවත, කොළඹ 6	41
ගෝමස්	ජෝර්ජ් ඩෙන්ට්ස් විලියම්ස්	...	113, 5 වැනි පවුම, කොළඹ 3	11,110
[ වික්‍රමසිංහ	ජෝර්ජ් ඩෙන්ට්ස් විලියම්ස්	...	113, 5 වැනි පවුම, කොළඹ 3	1,963
	සිරිල් එස්මන්ඩ් ධූෂන්	...	115, 5 වැනි පවුම, කොළඹ 3	
ගෝමස්	ඉන්ද්‍රා රානී	...	113, 5 වැනි පවුම, කොළඹ 3	19,533
අඟරත්ත	ලාල් එන්ද්‍රා	...	30/1, ඔහුගේ පාර, කොළඹ 3	3,867
අඟරත්ත	කුසුමා ලීලමනී	...	30/1, ඔහුගේ පාර, කොළඹ 3	20,000
වුලුගල්ල	වික්කා රත්න	...	25, අනුලා පාර, හැරිලොක් පාරේ ගාමාගම, කොළඹ 6	55
වුලුගල්ල	හලීන් අර්ජුන ජයතිලක	...	25, අනුලා පාර, හැරිලොක් පාරේ ගාමාගම, කොළඹ 6	867
වුලුගල්ල	උපතිස්ස	...	39, අපේක්‍ෂා මාවත, කොළඹ 4	721
වුලුගල්ල	මාර්ටින් හරිස්මන්ට් ද සොයිසා	...	39, අපේක්‍ෂා මාවත, කොළඹ 4	165
ජයවර්ධන	සුනියස් පීට්ටි	...	66, වෝඩ් පෙලෙස, කොළඹ 7	978
නොල්සන්	පර්සිවල් ක්ලෙමන්ට් ඇනස්ලි	...	17, ඩික්සන් පෙලෙස, කොළඹ 3	1,090
පොනෝරත්න	ලීඩ් හැරියට්	...	22, ඩේවිස් පාර, කොළඹ 5	888
නොත්තකෝන්	පෙම්බා	...	"ඉස්පොරා", ග්‍රීන් පාර, කොළඹ 3	165
වික්‍රමසිංහ	සිරිල් එස්මන්ඩ් ධූෂන්	...	115, 5 වැනි පවුම, කොළඹ 3	2,500
වික්‍රමසිංහ	දම්යන්තා	...	228, හැරිලොක් පාර, කොළඹ 5	13
වික්‍රමසිංහ	නාලිනී මරසියා	...	115, 5 වැනි පවුම, කොළඹ 3	20,000
වික්‍රමසිංහ	චන්දන ලලීන්	...	115, 5 වැනි පවුම, කොළඹ 3	83
වික්‍රමසිංහ	ශාන්තිලාල් නිල්කාන්ත	...	113, 5 වැනි පවුම, කොළඹ 3	2,583
වික්‍රමසිංහ	රනීල්	...	113, 5 වැනි පවුම, කොළඹ 3	2,583
වික්‍රමසිංහ	අයන්දේවි ඡාණිකා	...	113, 5 වැනි පවුම, කොළඹ 3	83

වික්‍රමසිංහ	රත්න නිරාජ	...	...	118, 5 වැනි පවුමග, කොළඹ 3	...	...	83
විජේතුංග	පමෙලා මානෙල්	...	...	10, පාම ග්‍රේට්, කොළඹ 3	...	...	235
විජේවර්ධන	අයන්ස්ලි ලෙව්ලින්	...	...	40, ශ්‍රීන් පාත්, කොළඹ 3	...	...	165
විජේවර්ධන	අනුලා කල්යාණවතී	...	...	" නිර්මල ", 34, කර්ස්ටන් පාර, කොළඹ 3	...	...	91
විජේවර්ධන	අජවිනී කුමාර	...	...	" ශ්‍රියාල ", 14, එලියරි පෙදෙස, කොළඹ 8	...	...	1,846
විජේවර්ධන	ඩොනල්ඩ් ජෝන්සන්	...	...	38, ශ්‍රීන් පාත්, කොළඹ 3	...	...	165
විජේවර්ධන	දයෙන්ද්‍ර සේන	...	...	48, සිරිපා පාර, කොළඹ 5	...	...	1,735
විජේවර්ධන	ග්ලෝරී කොන්ස්ටන්ස්	...	...	" ශ්‍රියාල ", 14, එලියරි පෙදෙස, කොළඹ 8	...	...	12,145
විජේවර්ධන	අනිරාගනී	...	...	38, ශ්‍රීන් පාත්, කොළඹ 3	...	...	346
විජේවර්ධන	කමලිකා ජානකී	...	...	48, සිරිපා පාර, කොළඹ 5	...	...	6,944
විජේවර්ධන	මිසුරියල්	...	...	40, ශ්‍රීන් පාත්, කොළඹ 3	...	...	11,922
විජේවර්ධන	පිලිප් පේරින	...	...	133, වරරි පාර, කොළඹ 3	...	...	1,256
විජේවර්ධන	පිලිප් පිවලි	...	...	මහල්වරුව වත්ත, පන්තිපිටිය	...	...	20,000
විජේවර්ධන	පිලිප් උපාලි	...	...	38/1, කර්ස්ටන් පාර, කොළඹ 3	...	...	2,527
විජේවර්ධන	රත්නීන් සුජීව	...	...	99, ප්‍රේමානන් පෙදෙස, කොළඹ 2	...	...	20,000
විජේවර්ධන	අසෝක වන්දනාලාල්	...	...	671/1, හයි ලෙවල් පාර, ගංගොඩවිල, නුගේගොඩ	...	...	1,853
මුක්තිසිංහ	ගොඩවිත් ඩග්ලස්	...	...	21, ගාලු පාර, දෙහිවල	...	...	23

පානික රාජ්‍ය සහායේ 1973 අංක 28 දරන  
 අංශෝමයෝගි කවුස් පේපර්ස් ඔෆ් සලෝන් ලිමිටඩ්  
 (මිශේෂ මිනිසිඳාන) පනත

15 131  
29

K. H. GUNAWARDENA  
COMPANY SECRETARY / ANCL



ASSOCIATED NEWSPAPERS OF CEYLON,  
LIMITED (SPECIAL PROVISIONS)  
(AMENDMENT) LAW,  
No. 23 OF 1974  
OF  
THE NATIONAL STATE ASSEMBLY

[Certified on 5th July, 1974]

PRINTED AT THE DEPARTMENT OF GOVERNMENT PRINTING, SRI LANKA (CEYLON)

TO BE PURCHASED AT THE GOVT. PUBLICATIONS BUREAU, COLOMBO

Price : 15 cents

Postage : 15 cents

182  
16  
30

*Associated Newspapers of Ceylon, Limited  
(Special Provisions) (Amendment) Law,  
No. 23 of 1974*

L. D.—O. 28/74.

A LAW TO AMEND THE ASSOCIATED NEWSPAPERS OF  
CEYLON, LIMITED (SPECIAL PROVISIONS) LAW,  
NO. 28 OF 1973.

BE it enacted by the National State Assembly of the  
Republic of Sri Lanka as follows:—

1. This Law may be cited as the Associated News- Short title.  
papers of Ceylon, Limited (Special Provisions)  
(Amendment) Law, No. 23 of 1974.
2. The Associated Newspapers of Ceylon, Limited Amendment of  
section 19  
of Law No. 28  
of 1973.  
(Special Provisions) Law, No. 28 of 1973, is hereby  
amended in section 19 thereof, in the definition of  
“members of the public”, by the substitution for the  
words “Trade Unions Ordinance,”, of the words  
“Trade Unions Ordinance, public corporations as  
defined in section 70 (2) of the Constitution of Sri  
Lanka,”.
3. This Law shall be deemed to have come into Retrospective  
effect of  
this Law.  
force on July 20, 1973.

Annual subscription of Bills and Laws of the National State Assembly Rs. 30 (Local) Rs. 40 (Foreign), payable to the SUPERINTENDENT, GOVERNMENT PUBLICA- TIONS BUREAU, P. O. Box 500, Colombo 1, before 15th December each year in respect of the year following. Late subscriptions will be accepted on the condition that Bills and Laws issued before the date of payment will not be supplied.

54  
7  
1

(10)

184  
18  
22



ජාතික රාජ්‍ය සභාවේ  
 1974 අංක 23 දරන ජ්‍යෙෂ්ඨයෙට්ටි  
 නිවුස්පේපර්ස් මාප් සිලෝන් ලිමිටඩ්  
 (විශේෂ විධිවිධාන) (සංශෝධන)  
 පනත

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය

[සහතිකය සලකා කලේ 1974 ජූලි මස 05 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී

1974 ජූලි මස 12 වැනි දින ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ  
 අතිරේකයක් වශයෙන් පළකරන ලදී)

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී  
 කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැක

